

State Ministry of Education Reforms, Promotion of Open Universities and Distance Learning

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය

G.C.E. ORDINARY LEVEL - Rehearsal (ANSWERS) Paper

අ.පො.ස. සා/පෙළ - පෙරහුරු පිළිතුරු පත්‍රය

(BUSINESS & ACCOUNTING STUDIES)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

(ANSWERS) - I , II

(පිළිතුරු) - I , II



අනුග්‍රහය :



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - I

අ.පො.ස.(සා/පෙළ) - ආදර්ශ ප්‍රශ්න පත්‍රය (පිළිතුරු)

11 ශ්‍රේණිය

1	(1)	11	(4)	21	(1)	31	(2)
2	(1)	12	(1)	22	(4)	32	(2)
3	(3)	13	(1)	23	(3)	33	(3)
4	(2)	14	(2)	24	(3)	34	(3)
5	(3)	15	(3)	25	(3)	35	(2)
6	(3)	16	(2)	26	(1)	36	(3)
7	(3)	17	(1)	27	(1)	37	(1)
8	(2)	18	(4)	28	(1)	38	(1)
9	(3)	19	(2)	29	(3)	39	(1)
10	(2)	20	(3)	30	(2)	40	(3)

අධ්‍යාපන අමාත්‍යාංශය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - II

අ.පො.ස.(සා/පෙළ) - ආදර්ශ ප්‍රශ්න පත්‍රය (පිළිතුරු)

11 ශ්‍රේණිය

01.

I. අ) සේවා නිෂ්පාදන

ආ) ශක්තින් - සංචාරක හෝටලයක වසර 3 ක පළපුරුද්ද
අවස්ථා - නව බස්නැවතුම්පොළ ඉදිවීම

II අ) තනිපුද්ගල ව්‍යාපාර

ආ) ලියාපදිංචි කළ යුතුය. (ව්‍යාපාර නාම ආඥා පනත)
තම නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා

III අ) ලාභ අරමුණු කරගත් ව්‍යාපාර

ආ) සේවකයන් දෙදෙනෙකු බඳවා ගැනීම

IV අ) ජංගම ගිණුම

ආ) මුදල් වෙනුවට වෙක්පත්වලින් ගනුදෙනු කළ හැකි වීම
ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම

V	වත්කම් (රු.)	=	හිමිකම් (රු.) + වගකීම් (රු.)
	300 000 (මුදල්)		
	500 000 (ගොඩනැගිලි)	=	800 000 + -
	800 000	=	800 000 + -

VI රු. 800 000

VII ලදුපත - මුදල් පොත

ජ'නල් වච්චරය - පොදු ජ'නලය

වච්චරය - මුදල් පොත

VIII විදුලි ගාස්තු ගිණුම (හර) රු. 3 000

ගෙවිය යුතු විදුලි ගාස්තු ගිණුම (බැර) රු. 3 000

IX අ) ගොඩනැගිලි රු. 500 000

ලී බඩු උපකරණ රු. 100 000

ආ) රු. 200 000 බැංකු ණයක් ගැනීම

X

	රු.	රු.
විකුණුම් ආදායම		200 000
ගැනුම්		(90 000)
		<u>110 000</u>
අඩුකළා		
වැටුප්	10 000	
ජලබිල්පත්	1 000	
ප්‍රවාහන	1 500	
විදුලිය	3 000	(15 500)
	<u>15 500</u>	
ඉද්ධ ලාභය		<u><u>94 000</u></u>

02.

I අ) මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක්

ආ) ලාභ ලැබීම

පාරිභෝගිකයන්ගේ වෙනස් වන වුවමනා සපුරාලීම

රැකියා උත්පාදනය

II අ) සත්‍ය

ආ) අසත්‍ය

ඉ) සත්‍ය

ඊ) සත්‍ය

III අ) ගනුදෙනුකරුවන්

නාමලි (අයිතිකරු)

ආ) ගනුදෙනුකරුවන් - ගුණාත්මක නිෂ්පාදන ලබාගැනීම

නාමලි (අයිතිකරු) - ලාභ ලැබීම

IV අ) ජනප්‍රිය පාසලක පිහිටීම

ආ) තවත් වෙළෙඳසැලක ආරම්භය

03.

I අ) අණලිය - ජංගම ගිණුම පවත්වා ගෙන යනු ලබන බංකුව යි.(අණකරුගේ බැංකුව වෙත මුදල් ගෙවන ලෙස අණ කිරීම.)

ආ) ජංගම ගිණුම් හිමියා එම ගිණුම මගින් සිදුකරන ගනුදෙනු ඇතුළත් ප්‍රකාශයයි.මෙය මාසිකව හෝ ගිණුම්හිමියා එවනු ලබයි

II අ) X

ආ) X

ඉ) ✓

ඊ) ✓


III අ) සීමාසහිත පුද්ගලික සමාගමක්

ආ) වාසි -වගකීම සිම්තවීම /නීතිමය පුද්ගලභාවයක් තිබීම./අඛණ්ඩ පැවැත්මක් තිබීම

අවාසි -

IV අ) රු.1000 000 ,හානිපූර්ණය

ආ)



04.

I අ) ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටුකරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලියයි.

ආ) මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලියයි.

II අ) සත්‍ය

ආ) අසත්‍ය

ඉ) සත්‍ය

ඊ) සත්‍ය

III අ) ආයෝජනයේ අරමුණ

ආයෝජනයේ අවදානම

ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ

ආ) ස්ථාවර තැන්පතු වක් ආරම්භ කිරීම

කොටස්වල ආයෝජනය

භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම

IV අ) නිෂ්පාදනය

ආ) සෘජු බෙදාහැරීම

05.

I අ) ව්‍යාපාර විසින් භාහිර පාර්ශවයන්ට ගෙවීමට ඇති බැඳීම

ආ) වැඩිවීම බැර

අඩුවීම හර

II අ) ණය හිමි ගිණුම හර 5 000 , බැංකු ගිණුම බැර 5 000

ආ) ගැනිලි ගිණුම හර 4 000 , ගැනුම් ගිණුම බැර 4 000

III අ)

වත්කම් =				හිමිකම් +	වගකීම්	
ගනුදෙනු ව	උපකරණ	තොග	මුදල්		බැංකු ණය	ණයහිමියෝ
ශේෂය	100 000	60 000	90 000	200 000	-	50 000
1			+80 000		+80 000	
2		+30 000				+30 000
3		-1 000		-1 000		
4		-20 000	+40 000	+20 000		
5			-20 000			-20 000
	100 000	69 000	190 000	219 000	80 000	60 000

ආ) ජංගම වගකීම් (රු) 60 000

ජංගම වත්කම් (රු) 259 000

IV අ)

ලැබීම්	ස පි	දිනය	විස්තරය	ව.අ	ගෙවීම්	විශ්ලේෂණය			
						ලිපිද්‍රව්‍ය	ගමන්	සංග්‍රහ	ලේපර
2500		6/1	මුදල්						
		6/2	ලිපිද්‍රව්‍ය	01	500	500			
		6/8	ගමන්	02	200		200		
		6/20	සංග්‍රහ	03	100			100	
		6/ 22	බස් ගාස්තු	04	250		250		
		6/25	වැටුප් අත්තිකාරම්	05	600				600
		6/27	බිම බෝතල්	06	350			350	
		6/28	ලිපිද්‍රව්‍ය	07	400	400			
					2400	900	450	450	600
		6/30	ශේෂය /ප /ගේ		100				
2500					2500				

ආ)

ලිපිද්‍රව්‍ය ගිණුම

සුළු මුදල්	900	
------------	-----	--

ගමන් ගිණුම

සුළු මුදල්	450	
------------	-----	--

සංග්‍රහ ගිණුම

සුළු මුදල්	450	
------------	-----	--

වැටුප් ගිණුම

සුළු මුදල්	600	
------------	-----	--

06.

- I අ) ජංගම ගිණුමේ ඇති තැන්පතු ශේෂයට වඩා වැඩි මුදලක් සඳහා චෙක්පත් ලිවීමට බැංකුවෙන් දෙන අවසරය මත චෙක්පත් නිකුත් කිරීම තුළින් බැංකුවට ණය වී ඇති ප්‍රමාණය බැංකු අයිරාවයි
- ආ) නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් ඉදිරිපත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් බැංකු ගාස්තු

II අ) ප්‍රාථමික පිරිවැය

අමුද්‍රව්‍ය රු. 80 000
වැටුප් රු 30 000
110 000

ආ) රු 92,00

III

ගැනුම් ජ'නලය

දිනය	ඉ/අ	සැපයුම්කරු	මුළු වටිනාකම	ලෙ/පි
6/10	104	මීනා	5,000	
6/18	200	වීනා	9,000	
6/30		ගැනුම් ගිණුමට හර කළා	14 000	

විකුණුම් ජ'නලය

දිනය	ඉ/අ	ගැනුම්කරු	මුළු වටිනාකම	ලෙ/පි
6/8	401	මීලු	20,000	
6/12	402	නෙලුම්	5,000	
6/30		විකුණුම් ගිණුමට බැර කළා	25 000	

ගැනුම් ගිණුම

ණයහිමියෝ	14 000	
----------	--------	--

මීනා ගිණුම

	ගැනුම්	5 000
--	--------	-------

වීනා ගිණුම

	ගැනුම්	9 000
--	--------	-------

විකුණුම් ගිණුම

	ණයගැතියෝ	25 000
--	----------	--------

මීලු ගිණුම

විකුණුම්	20 000	
----------	--------	--

නෙලුම් ගිණුම

විකුණුම්	5 000	
----------	-------	--

1v

බැංකු ප්‍රකාශනය				
		හර	බැර	ශේෂය
4// 1	ශේෂය			9 000
4/3	මුදල්		10 000	19 000
4/5	විදුලිය වෙ.අ 105676	3 000		16 000
4/7	තැන්පතු වෙ.අ 856871		19 000	35 000
4/1 0	විමල් වෙ.අ 105677	12 000		23 000
4/1 9	සෘජු ප්‍රේෂණ		17 000	40 000
4/3 0	බැංකු ගාස්තු	2 000		38 000

07.

I අ) ණයගැතියන්ගෙන් ස්ථිරවම නොලැබෙන ණය බොල්ණය ලෙස හඳුන්වයි.

ආ)

ලැබීම හා ගෙවීම් ගිණුම්

ආදායම් වියදම් ගිණුම්

මුදල් ශේෂය ගණනය කිරීම

අතිරික්තය හෝ උනතාවය ගණනය කිරීම

මුදල් පදනම මත පිළියෙළ කරයි.

උපරිත පදනමට පිළියෙළ කරයි.

II

සිතිවිලි පාඨක සමාජයේ
2020. ආදායම් ප්‍රකාශය

රු.		
ආදායම්		
සාමාජික මුදල්		50 000
සාගර විකිණීමෙන්		6 000
		56 000
වියදම්		
දුරකථන ගාස්තු	1 500	
ගොඩනැගිලි කුලී	2 000	
මුද්‍රණ වියදම්	1 500	
උපකරණ ක්ෂය	1 500	
ලිපිද්‍රව්‍ය	500	(70 000)
උනතාවය		(14 000)

III අ)

මේනකාගේ ව්‍යාපාරයේ
2019.12.31න් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ ප්‍රකාශය (රු)

විකුණුම්		120 000
විකුණුම් පිරිවැය		
කොහය		
ගැනුම්	40 000	
ගෙන එමේ කුලී	80 000	
	1 000	
කොහය	121 000	
		(86 000)
	(35 000)	
දළ ලාභය		34 000
ලද වට්ටම්		1 000
		35 000
බෙදාහැරීමේ වියදම්		
වැන්රථ ක්ෂය	3 000	
දුන් වට්ටම්	500	
බොල්ණය	500	(4 000)
පරිපාලන වියදම්		
වේතන	10 000	
රක්ෂණ හා වරිපනම්	10 000	(22 000)
මූල්‍ය වියදම්		
ණය පොලී	6 000	(6 000)
ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා		3 000

ආ)

මේනකාගේ ව්‍යාපාරයේ
2019.12.31න් අවසන් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (රු)

ජංගම නොවන වත්කම්	පිරිවැය	සමු.ක්ෂය	ශුද්ධඅගය
වෑන්රථ	300 000	63 000	237 000
			237 000
ජංගම වත්කම්			
කොහය		35 000	
ණයගැතියෝ		35 000	
මුදල්		9 000	79 000
			<u>316 000</u>
හිමිකම		250 000	
එකතු කළා ශුද්ධ ලාභය		3 000	253 000
ජංගම නොවන වගකීම්			
10% බැංකු ණය			60 000
ජංගම වගකීම්			
ණයහිමියෝ		10 000	
උපවිත ණය පොලී		3 000	13 000
			<u>316 000</u>